



Parliament of Sri Lanka



ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව, සියළුම ළමයින් වෙනුවෙන් අයිතිවාසිකම් සහතික කළහැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරති

2019 සැප්තැම්බර් 02 වැනිදා, කොළඹ දී - දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 30 වැනි වර්ෂ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අත්වැල් බැඳගෙන ඇත.

මෙම හමුවේදී ඔවුන් කළාපයේ ළමුන්ගේ තත්වය කෙබඳුවේද යන්න සලකා බලනු ඇති අතර, තවදුරටත් ඉදිරියට ප්‍රගතිය සහතික කරනු වස් සියළුම ළමුන්ගේ සියළුම අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීමට ඇති අභියෝග සාකච්ඡා කරනු ඇත.

සැප්තැම්බර් මස 02 වැනි දින සිට 03 වැනි දින දක්වා කොළඹ දී පවත්වන්නට යෙදෙන මෙම ළමුන් සඳහා වන දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසඳය (South Asia Parliamentary Platform for Children) ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා වන ජාතික න්‍යායපත්‍රයන් වඩාත් ඉක්මන් කරවීම පිණිස නව පොරොන්දු ලබාදීමට අවස්ථාවක් ද සලසා දෙනු ඇත.

"ළමුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට මෙම ප්‍රඥප්තිය උපකාරී වී තිබෙන අතර රජයන් විසින් ළමුන්ට හිතකර ප්‍රතිපත්ති ඇතිකරන බවත්, ඒ අනුව නීති සංශෝධනය කරන බවත්, වඩාත් වැඩි ළමුන් සංඛ්‍යාවකට මනාසේ වැඩෙන් නැවතීමට හොඳ සහ ආරක්ෂිත ළමාකාලයක් ලබන්නටත් අවස්ථාව සැලසෙන සේ ආයෝජන සිදුකරන බවත් සහතික කරගැනීමට එය හේතු වී තිබෙනවා. කෙසේ නමුත්, මෙම ප්‍රඥප්තිය සෑම තැනකම එකසේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර නොමැති අතර, ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය සහ ප්‍රවණත්වයෙන් ආරක්ෂාව අහිමිවී යාම තුළ ළමුන් මිලියන ගණනක් තවමත් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම හේතුවෙන් පීඩා විඳිතිවා." යනුවෙන් යුනිසෙෆ් දකුණු ආසියානු කළාපයේ අධ්‍යක්ෂිකා ජීන් ගෝ මහත්මිය සඳහන් කළාය.

මෙම කළාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළාපයේ ළමුන්ගේ තත්වය සාකච්ඡා කිරීමට යොමු කරවාගැනීමටත් ළමුන්ගේ ජීවිත වඩාත් උසස් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් පෙළඹවීමටත් යුනිසෙෆ් විසින් කළාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් මෙවැනි හමුවක් සංවිධානය කරන තෙවැනි අවස්ථාව මෙයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමා වන ගරු කරු ජයසූරිය මැතිතුමා මෙසේ සඳහන් කළේය: "දකුණු ආසියානු කළාපයේ ජනගහණයෙන් සියයට 36ක් වන අපගේ ළමුන් අප විසින් කොතරම් හොඳින් රැකබලා ගන්නේ ද යන්න මත දකුණු ආසියාවේ අනාගතය රැඳී පවතිනවා. ළමුන් සඳහා වන දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසඳයේ සිදුකෙරෙන සාකච්ඡා තුළින් ඇති කරගනු ලබන කොළඹ ප්‍රකාශය අපේ ළමුන්ට ඔවුන්ගේ සෑම අයිතිවාසිකමක්ම සපුරාලනු ලබන බව සහතික කරදීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ කැපවීම අළුත් කිරීමට හේතු වන බව මට විශ්වාසයි, එතුළින් 21 වැනි සියවසේ අභියෝගවලට මුහුණ දීමට අපගේ ළමුන් සවිබල ගැන්වෙනු ඇති."

ලෝකයේ වඩාත්ම වැඩියෙන් අපරානුමත කර ඇති ප්‍රඥප්තිය නම් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියයි. එය ඇතිකර වර්ෂ තිහක් ගතවූ තැන අදටත්, ළමා අයිතිවාසිකම්වල වෙනසක් සිදුව නොමැති නමුත් මිලියන 627ක් පමණ වන දකුණු ආසියානු ළමුන්ගේ ළමාවිය වෙනස්කම්වලට භාජනය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අත් කරගෙන ඇත. කෙසේ නමුත් අන්තර්ජාලයේ ව්‍යාප්තිය, දේශගුණ විපර්යාසවල බලපෑම, ශීඝ්‍ර නාගරීකරණය සහ ඉස්මතු වී ගෙන එන අනෙකුත් ගැටළු හේතුවෙන් තවමත් අභියෝග ඉතිරි වී තිබේ.

"ළමුන්ට මුහුණ දෙන්නට වන අළුත් තර්ජන අපට පෙනෙන්නට තිබෙන නමුත් ළමුන්ට තම අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා වන අළුත් අවස්ථා ද බොහෝමයක් අපට පෙනෙන්නට තිබෙනවා. මෙම කළාපය මුළුල්ලේම සෞඛ්‍යසම්පන්න සහ උගත් බාල පරම්පරාවක් ඇතිවන බව සහතික කරගැනීමට අවශ්‍ය කරන සාධනීය ක්‍රියාමාර්ග වේගවත් කරගැනීම සඳහා දකුණු ආසියාවේ විවිධ රටවලින් එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් අප වැඩකරන්නේ සතුටින්." යනුවෙන් ජීන් ගෝ මහත්මිය සඳහන් කළාය.



Parliament of Sri Lanka



#####

About United Nations Children’s Fund

UNICEF works in some of the world’s toughest places, to reach the world’s most disadvantaged children. Across 190 countries and territories, we work for every child, everywhere, to build a better world for everyone. For more information about UNICEF and its work for children visit www.unicef.org.

For more information, please contact:

Anne Sophie Bonefeld, UNICEF South Asia, abonefeld@unicef.org, +977 9801030076

Suzanne Wooster, UNICEF Sri Lanka, wooster@unicef.org + 94 77 316 5378